



ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය
தேசிய ஒருமைப்பாட்டிற்கும் நல்லிணக்கத்திற்குமான அலுவலகம்
OFFICE FOR NATIONAL UNITY AND RECONCILIATION




European Union
යුරෝපා සංගමය ஐரோப்பிய ஒன்றியம்

2017.06.16 කොළඹදී ...

මාධ්‍ය නිවේදනය

‘සංහිදියාව යනු...’ මැයෙන් පැවැත්වෙන ඡායාරූප තරගාවලියට අයැදුම්පත් කැඳවේ

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය (ONUR) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් දූත කාර්යාලය හා එක්ව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ‘අපේක්ෂා’ (Hope) නමින් විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. ශ්‍රී ලංකාව නිදහස ලබා 70 වසරක් ගෙවී යන මේ මොහොතේදී සාධාරණ හා සමානාත්මතාවයෙන් යුත් සමාජයක් සඳහා මහපැදීමට, තමන් සංහිදියාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබිඹුවන ආකාරයේ ඡායාරූප ලබාගැනීමටත් ඒවා ඔස්සේ තම අදහස් ප්‍රකාශ කිරීමටත් ශ්‍රී ලාංකික ජනතාවට වේදිකාවක් නිර්මාණය කරදීම මෙම ඡායාරූප ප්‍රදර්ශනයෙන් අරමුණු කෙරේ.

ඒ අනුව ආධුනික හා ප්‍රවීණ යන කාණ්ඩ දෙක ඔස්සේ ඕනෑම අයෙකුට ‘සංහිදියාව යනු...’ මාතෘකාව යටතේ ඡායාරූප ලබාගෙන මේ සඳහා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී. ඒ අතුරින් අත්දැකීම් බහුල විනිසුරු මඩුල්ලක් විසින් තෝරාගැනෙන හොඳම ඡායාරූප 70, ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ප්‍රදර්ශනයට එක්කෙරෙනු ඇත. තවද යුරෝපා සංගම් දූත කාර්යාලයේ 2018 වාර්ෂික දින කැලැන්ඩරය නිර්මාණය කිරීමේදීත් මේ ඡායාරූප භාවිත කිරීමට නියමිත අතර ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය එම සේයා රූ යොදා පොත් පිටවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙයි.

ආධුනික ඡායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වය වඩාත් දිරිගන්වමින් තමන්ගේ ස්මාට් ජංගම දුරකතන ඔස්සේ ලබාගන්නා ඡායාරූප පවා මෙයට ඉදිරිපත් කළ හැකි බව සංවිධායකයින් පෙන්වා දෙයි. ආධුනික සහ ප්‍රවීණ යන කාණ්ඩ දෙකේම ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හිමිවේ.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපතිනී හිටපු ජනාධිපතිනී වන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙසේ

පැවසුවාය. “ජාතික සමගිය හා සංහිදියාව ඉදිරියට ගෙනයාම වෙනුවෙන් අප කාර්යාංශය සිසුන්, විද්වතුන්, විශ්ව විද්‍යාල, ප්‍රතිපත්ති සම්පාදකයින්, සිවිල් සමාජය හා පුජ්‍ය පක්ෂය ආදී සමාජයේ විවිධ පිරිස් සමඟ සමීපව කටයුතු කරනවා. වර්තමාන රජයේ ප්‍රමුඛතාවන් හා අනුගත වෙමින් සංවිධානය කෙරෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය ඔස්සේ සංහිදියාව තමන්ට දැනෙන ආකාරය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජනතාවට උදාවෙනවා”.

“ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාදාමය වෙනුවෙන් සහාය දැක්වීම යුරෝපා සංගමයේ ඉහළ ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය හැකියි. ඒ නිසා ශ්‍රී ලාංකිකයින් සතුව රටේ අනාගතය ගැන තිබෙන සුබවාදී අපේක්ෂාවන් පිළිබිඹු කිරීමට ජාතික සමගිය හා සංහිදියාව කාර්යාංශයන් සමඟ එක්වී මෙම වැඩසටහන අපි ඉදිරිපත් කළා. මේ ඡායාරූප ප්‍රදර්ශනය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ, ජාතික සංහිදියාවේ අවශ්‍යතාව වෙනුවෙන් සෙසු ශ්‍රී ලාංකිකයන් සමඟ හැඟීම් හුවමාරු කරගැනීමට කතිකාවතක් නිර්මාණය කරදීමයි. සංහිදියාව ක්‍රියාදාමය තුළින් ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවගේත් ඔවුන්ගේ සංස්කෘතික විවිධත්වයේත් වටිනාකම අගය කිරීමට ලක්කරන අන්‍යන්‍යතාවයන් රැසක් බිහිවනු ඇත යන්න අපේ විශ්වාසයයි” යනුවෙන් මෙරට යුරෝපා සංගම් දූත කාර්යාලයේ උපදේශක පෝල් ගොඩ්ලි මහතා පැවසීය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු ආකාරය:

- නිර්මාණයේ පැහැදිලිතාව (resolution): උපරිම පැහැදිලිතාවයෙන් හා ඡායාරූපයේ මුල් ස්වරූපය ආරක්ෂාවන පරිදි ඉදිරිපත් කළ යුතුය.
- නිර්මාණයේ ලිපිගොනු ධාරිතාව: මෙඟා බයිට් 25ට අඩු
- සඳහන් කළයුතු තොරතුරු: ඡායාරූප ශීල්පියාගේ නම, ඡායාරූපය ගනු ලැබූ ස්ථානය, ඡායාරූපයට ඔබ්බ පාදයක් (ඇත්නම්)
- නිර්මාණ එවිය යුතු විද්‍යුත් ලිපිනය - hope.exhibition2017@gmail.com

වැඩිදුර තොරතුරු පුවත්පත් සහ පහත වෙබ් අඩවි හරහා ලබාගත හැක.

ONUR ශේෂ්ලුක් පිටුව: www.facebook.com/ONURgovLK

යුරෝපා සංගම් දූත කාර්යාලයේ ශේෂ්ලුක් පිටුව:
www.facebook.com/EUDEL.Srilanka.Maldives

ජායාරූප ප්‍රදර්ශනයේ නිල ලාංඡනය මේ සමඟ අමුණා තිබේ.



අපේක්ෂා
අපිලාශ්‍ය
HOPE

ජායාරූප ප්‍රදර්ශනය 2017
புகைப்பட கண்காட்சி 2017
Photography Exhibition 2017

වැඩිදුර තොරතුරු සඳහා:

දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන අංශය

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත කාර්යාලය

දුරකථන: + 94 11 2674413

විද්‍යුත් ලිපිනය: delegation-sri-lanka-press-and-information@eeas.europa.eu

වෙබ්: www.eeas.europa.eu/delegations/sri_lanka

ෆේස්බුක්: www.facebook.com/EUDEL.Srilanka.Maldives

ට්විටර්: [@EU_in_Sri_Lanka](https://twitter.com/EU_in_Sri_Lanka)

සන්නිවේදන හා සබඳතා අංශය

ජාතික සමගිය හා සංවිදියා කාර්යාංශය

දුරකථනය: + 94 11 2343501

විද්‍යුත් ලිපිනය: ad.cod@onur.gov.lk